



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1905/36 - 2015 මාර්තු මස 13 වැනි සිකුරාදා - 2015.03.13

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

එල්.ඩී.වි. 11/81.

1980 අංක 26 දරන ආහාර පතන

1980 අංක 26 දරන ආහාර පතනතේ 32 වැනි වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ආහාර උපදේශක කම්ටුව විමසා සාදනු ලබන නියෝග.

දෙශීය රාජීන සේනාරත්න,
සෞඛ්‍ය අමාත්‍ය.

2015 ජනවාරි මස 28 වැනි දින,
කොළඹ දී ය.

නියෝග

1. මෙම නියෝග ආහාර (පැණිරසකාරක) නියෝග - 2014 යනුවෙන් හඳුන්වනු ලබන අතර එම නියෝග 2015 ජූලි මස 01 වන දින සිට ශ්‍රී ලංකා විය යුතු ය.

2. කිසිදු තැනැත්තකු විසින් ලදරුවන් හෝ කුඩා ලමයින් සඳහා විශේෂයෙන් පිළියෙළ කරන ලද කුමන හෝ ආහාරයක් තුළ හෝ ආහාරයක් මත කිසිදු පැණිරස කාරකයක් තොයේදිය යුතු ය.

3. (1) කිසිදු තැනැත්තකු විසින් I වැනි උපලේඛනයේ II වන තීරයේ නිශ්චිතව දක්වා ඇති පැණිරසකාරක හැර වෙනත් පැණිරසකාරකයක් ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය කිරීම, භාවිත කිරීම, විකිණීම, විකිණීම සඳහා පුදර්ගනය කිරීම හෝ ප්‍රවාරය කිරීම තොකළ යුතු ය.

(2) කිසිදු පුද්ගලයකු විසින් මෙහි I වන උපලේඛනයේ III වන තීරයේ අනුරූපී සටහනෙහි නිශ්චිතව සඳහන් කර ඇති යම් අවසරලන් පැණිරසකාරයක් I වන උපලේඛනයේ IV වන තීරයේ නිශ්චිතව සඳහන් කර ඇති අවසරලන් උපරිම මාත්‍රාව ඉක්මවා, කුමන හෝ ආහාරයක් තුළ හෝ ආහාරයක් මත තොයේදිය යුතු ය.



4. අවසරලත් පැණිරසකාරක එකකට වැඩි ප්‍රමාණයක සම්මිගුණයක් යොදා ගනු ලබන කුමන හෝ ආහාරයක, එම පැණිරසකාරකවල ප්‍රතිඵතයන්ගේ එකතුව සියය තොڑක්මවන බවට සැම තැනැත්තකම සහතික විය යුතු ය.

මෙම නියෝගයේ කාර්යය සඳහා එම ආහාරයේ පවත්නා එක් එක් පැණිරසකාරකයේ ප්‍රමාණය එම ආහාරය සඳහා නියමිත එම පැණිරසකාරකයේ උපරිම ප්‍රමාණයේ ප්‍රතිඵතයක් ලෙස ප්‍රකාශ කරනු ලැබිය හැකි ය.

5. අවසරලත් පැණිරසකාරයක් හෝ පැණිරසකාරක එකතුවක් යම් ආහාරයක් තුළ හෝ ආහාරයක් මත පවත්නා අවස්ථාවක, එම ආහාරය අඩංගු බහාලුවේ ලේඛලය මත -

(අ) "අවසරලත් පැණිරසකාරක "X" සහ "Y" අඩංගු වන" බවට විස්තරයක් ඇතුළත් කළ යුතු ය. මෙහි "X" සහ "Y" යන අක්ෂරය (අක්ෂර) වෙනුවට අදාළ පැණිරසකාරකයේ (පැණිරසකාරකවල) නම (නම්) ආදේශ කළ යුතු ය.

(ඇ) පොලියොල්ස් (සේව්බිමොල්, ක්ෂේමිලිටෝල්, ලැක්ටිටෝල්, මැනිටෝල්, මෝල්ටිටෝල්, එරිතිටෝල්) හෝ අධිසේමෝල්ටෝ අඩංගු අවස්ථාවල දි "අධික ලෙස පරිහැළුණය කිරීමෙන් විරෝධක ප්‍රතිඵල ඇතිවිය හැකිය" යන අවවාදය ඇතුළත් කළ යුතු ය.

(ඇ) ඇස්පාටේම් අඩංගු අවස්ථාවේ දි "පිනයිල් කිටටෝනුරියාව ඇති අය විසින් භාවිත තොකළ යුතුයි" සහ "ලමයින් සඳහා තිරදේශ කරනු තොලැබේ" යන අවවාද සටහන් කළ යුතු ය.

6. 5 වන නියෝගයේ සඳහන් සැම අවවාදයක්ම හෝ විස්තරයක්ම පැහැදිලිව හා කියවීමට හැකිවන අයුරින් සඳහන් කළ යුතු අතර, එය සැළැච්වෙන ආකාරයට, අපැහැදිලිව හෝ වෙනත් විතුයක් වැනි දෙයකින් වැසියන අයුරින් සඳහන් තොකළ යුතු ය.

7. (1) මෙහි I වන උපලේඛනයේ IV වන තීරයේ නිශ්චිතව දක්වා ඇති භාවිත කළ හැකි උපරිම ප්‍රමාණය, ආහාරය සඳහා සූදානම් කර ඇත්තා වූ සහ ඒ පිළිබඳ යම් උපදෙස්වලට අනුව සකස්කර ඇත්තා වූ ආහාරයක එක් කිලෝග්‍රැමයක තිබිය හැකි මිලිග්‍රැම් වලින් යුතු අවසරලත් පැණිරසකාරක ප්‍රමාණය වන්නේ ය.

(2) පොලියොල්ස් (සේව්බිමොල්, ක්ෂේමිලිටෝල්, ලැක්ටිටෝල්, මැනිටෝල්, මෝල්ටිටෝල්, එරිතිටෝල්) සහ අධිසේමෝල්ටෝ සම්බන්ධයෙන්, භාවිත කළ හැකි උපරිම ප්‍රමාණය, යහපත් නිෂ්පාදන කුමවේද ප්‍රකාරව අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක් තොවන ප්‍රමාණයක් විය යුතු ය.

8. අවසරලත් ස්ටේටියෝල් ග්ලයිකෝසයිඩ් නිස්සාරක මෙහි II වන උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති ද්‍රව්‍ය තුළ තිබිය යුතු අතර, පරිවර්තන සාධකය II වන උපලේඛනයේ II වන තීරයේ අනුරූපී සටහන් නිශ්චිතව දක්වා ඇති ආකාරයට විය යුතු ය.

9. ස්ටේටියෝල් ග්ලයිකෝසයිඩ් සඳහා ස්ටේටියෝල් සමකය ගණනය කිරීම මෙහි III වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ආකාරයට විය යුතු ය.

10. 2004 ජනවාරි මස 12 වැනි දින අංක 1323/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද, 1980 අංක 26 දරන ආහාර පනත යටතේ සාදන ලද 2003 ආහාර (පැණිරසකාරක) නියෝග මෙයින් අවලංගු කරනු ලැබේ.

11. මෙම නියෝගවල පද සම්බන්ධයෙන් අන්තර්වර්යක් අවශ්‍යවන විටෙක හැර,

"ලමයින්" යන්නෙන් අවුරුදු 120 අඩු ලමයින් අදහස් කෙරේ;

"ගක්තිය අඩුකළ" යන්නෙන් මුළු හෝ සමාන සකස් කිරීමක් සමග සංසන්ධනය කිරීමේ දී අවම වශයෙන් සියයට තිහිකින් අඩුකරන ලද ගක්ති අගයක් ඇත්තා වූ ආහාර අදහස් වේ;

"ආහාර" යන්නට 1980 අංක 26 දරන ආහාර පනතෙන් සඳහන්වන අර්ථයම ඇත්තේ ය;

"ලදරුවන්" යන්නෙන් මාස 120 අඩු ලමයින් අදහස් කෙරේ;

"පැණිරසකාරක" යනුවෙන් ආහාරවලට පැණිරසයක් එක්කිරීමට හෝ මේසය මත තබන පැණිරසකාරයක් වශයෙන් භාවිත කිරීමට යොදා ගනු ලබන හෝ යොදා ගැනීමට අදහස් කරනු ලබන, කාබෝහයිල්‍යිට් සිනි ඇතුළත් තොවන යම් ආහාර ආකළනයක් අදහස් වේ.

"එකතු කළ සිනි රහිත" යන්නෙන් පහත සඳහන් ද්‍රව්‍ය අන්තර්ගත තොවන ආහාර අදහස් වේ.

(i) එකතු කළ මොනොසැකරයිඩ් ;

(ii) එකතු කළ බියිසැකරයිඩ් ;

(iii) එහි පැණිරස බව ඇතිකිරීම සඳහා භාවිත කරනු ලබන වෙනත් එකතු කළ ආහාර ;

“මෙසය මත තබන පැණිරසකාරක” යනුවෙන් සැකරින්, සැකරින්වල සෝඩියම් හෝ කැල්සියම් ලවණ, ඇස්පාටේම්, ‘ඇසිසල්ලේම් කේ, සුතුලේස්, නියෝවේම් සහ ස්ට්‍රීලෝයේල් ග්ලයිකෝසයිඩ් අදහස් වේ; සහ “කඩා ලමයින්” යනුවෙන් අවුරුදු 1 සහ 3 අතර වයසවල ලමයින් අදහස් කෙරේ.

I වැනි උපලේඛනය

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලන් පැණිරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැණිරස කාරක යෙදිය තැකි ආහාර	IV වන තීරය යෙදිය තැකි උපරිම මාත්‍රාව
අතුරුපස සහ සමාන ආහාර වර්ග				
01	420	සෝඩිටෝල් සෝඩිටෝල් සිරප්	1. ජලය පදනම් කොටගත් රසගත්වන ලද අතුරුපස ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	GMP මගින් සීමා කරන ලද
02	421	මැනිටෝල්	2. කිරි සහ කිරිවලින් ලබාගත් දැ පදනම් කොටගත් සැකසුම් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
03	953	ඇයිසොමෝල්ට්	3. පළතුරු සහ එළවුලු පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
04	965	මෝල්ටිටෝල් මෝල්ටිටෝල් සිරප්	4. බිත්තර පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
05	966	ලැක්ටිටෝල්	5. ධානා පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
06	967	සයිලිටෝල්	6. උදෑසන ආහාරය සඳහා ධානා හෝ ධානා පදනම් කොටගත් නිෂ්පාදන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
07	968	එරිතිටෝල්	7. මේදය පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
			8. කැමුට යෝග්‍ය අයිස් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
			9. ජැම්, ජේල්, මාමලේඩ් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
			10. පළතුරු යුෂ පදනම් කොටගත් පාන නිෂ්පාදනය කිරීමට අදහස් කරනු ලබන ඒවා හැර පළතුරු සැකසුම් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
රසකැවිලි				
08	420	සෝඩිටෝල් සෝඩිටෝල් සිරප්	1. රසකැවිලි - එක් කළ සීනි රහිතව	GMP මගින් සීමා කරන ලද
09	421	මැනිටෝල්	2. වියලි පළතුරු පදනම් කොටගත් රසකැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	
10	953	ඇයිසොමෝල්ට්	3. පිෂ්ටය පදනම් කොට ගත් රසකැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	

I වැනි උපලේඛනය (සම්බන්ධිතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලත් පැණීරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැණීරස කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මානුව
11	965	මෝල්වීටෝල් මෝල්වීටෝල් සිරප්	4. වුවින්ගම් - එක් කළ සිනි රහිතව	
12	966	ලැක්ටෝල්	5. කොකෝවා, කිරි, වියලි පළතුරු හෝ මෙදය පදනම් කොට ගත් සැනැඩ්විච් ස්පෙශ් ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	GMP මගින් සීමා කරන ලද
13	967	සයිලිටෝල්		
14	968	එරිත්ටෝල්		
විවිධ				
15	420	සේට්ටෝල් සේට්ටෝල් සිරප්	1. කොකෝවා, පදනම් කොට ගත් නිෂ්පාදන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	
16	421	මැනිටෝල්	2. සේස්	
17	953	අයිසොමල්ල්ටි	3. මස්ට්ටි ක්‍රිම (අඟ ක්‍රිම)	
18	965	මෝල්වීටෝල් මෝල්වීටෝල් සිරප්	4. සියුම් බෙකරි නිෂ්පාදන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	GMP මගින් සීමා කරන ලද
19	966	ලැක්ටෝල්	5. සූවියේ පොළුණ හාවිත සඳහා අපේක්ෂිත නිෂ්පාදන	
20	967	සයිලිටෝල්	6. සන ආහාර පරිපුරුණ /	
21	968	එරිත්ටෝල්		
මධ්‍යසාර තොවන පාන				
22	961	නියෝගේම්	1. ජලය පදනම් කොට ගත් රස ගන්වන ලද පාන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 2. කිරි සහ කිරිවලින් ලබාගන්නා දැ පදනම් කොටගත් හෝ පළතුරු යුතු පදනම් කොටගත් පාන - ගක්තිය අඩුකරන ලද හෝ එක් කළ සිනි රහිත	20 ම්. ගැ./ලි 20 ම්. ගැ./ලි
අතුරුපස සහ සමාන නිෂ්පාදන				
23	961	නියෝගේම්	1. ජලය පදනම් කොටගත් රස ගන්වන ලද අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 2. කිරි සහ කිරිවලින් ලබා ගන්නා දැ පදනම් කොට ගත් සැකසුම් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 3. පළතුරු සහ එළවුම් පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 4. බිත්තර පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 5. බාහා පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	32 ම්. ගැ./කි. ගැ. 32 ම්. ගැ./කි. ගැ. 32 ම්. ගැ./කි. ගැ. 32 ම්. ගැ./කි. ගැ. 32 ම්. ගැ./කි. ගැ.

I වැනි උපලේඛනය (සම්බන්ධිතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලන් පැණිරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැණිරස කාරක යෙදිය ඇති ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මාත්‍රාව
			<p>6. කෙදි සහිත ආහාර 15% වඩා වැඩි ප්‍රමාණයකින් ධානාවය සංපුක්තවූ සහ අවම වශයෙන් 20% තිබුවේ සහිත ධානාවය උදෑසන ආහාර - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>7. මේදය පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p>	32 ම්. ගු./කි. ගැ. 32 ම්. ගු./කි. ගැ.
රසකැවිලි				
24	961	තියෝටේම්	<p>1. රස කැවිලි - එක් කළ සිනි රහිතව</p> <p>2. නැවුම් ආශේෂයක් සඳහා මෙමෙකුෂ් ස්ටේටස් - එක් කළ සිනි රහිතව</p> <p>3. දැඩි ලෙස රස ගන්වන ලද උගුර නැවුම්ව තබන පැස්ටේල්ස් - එක් කළ සිනි රහිතව</p> <p>4. කොකොට්ටා හෝ වියලි පළතුරු පදනම් කොටගත් රස කැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>5. පිෂ්ටය පදනම් කොට ගත් රස කැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>6. වුවින්ගම් - එකතු කළ සිනි රහිතව</p> <p>7. පෙනි ස්වභාවයේ රස කැවිලි - ගක්තිය අඩු කළ</p>	32 ම්. ගු./කි. ගැ. 200 ම්. ගු./කි. ගැ. 65 ම්. ගු./කි. ගැ. 65 ම්. ගු./කි. ගැ. 65 ම්. ගු./කි. ගැ. 250 ම්. ගු./කි. ගැ. 15 ම්. ගු./කි. ගැ.
විවිධ				
25	961	තියෝටේම්	<p>1. සැනුක්ස් : කුමට සූදානම් කරන ලද, කිලින් අඡුරු වියලි සේවරි පිෂ්ට තිෂ්පාදන සහ රස ආලේපිත ඇට වර්ග (කොට්ටේ නැවිස්)</p> <p>2. අයිස්ක්‍රීම් සඳහා කොනටස් සහ වෙිංරස් - එක් කළ සිනි රහිතව</p> <p>3. කොකොට්ටා, කිරි, වියලි පළතුරු හෝ මේදය පදනම් කොටගත් සැනුක්වීම් ස්පෙෂ්ඩ්‍රේඩ් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>4. ආහාරයට ගනු ලබන අයිස් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>5. ටින්වල අසුරන ලද හෝ බෝතල් කරන ලද පළතුරු - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>6. ගක්තිය අඩු කළ ජැම්, ජේලි හෝ මාමලේඩ්ස්</p> <p>7. ගක්තිය අඩු කළ පළතුරු හෝ එළවුල සැකසුම්</p> <p>8. පැණි - ඇමුල් රසකැටි සංරක්ෂණය කළ පළතුරු සහ එළවුල්</p>	18 ම්. ගු./කි. ගැ. 60 ම්. ගු./කි. ගැ. 32 ම්. ගු./කි. ගැ. 26 ම්. ගු./කි. ගැ. 32 ම්. ගු./කි. ගැ. 32 ම්. ගු./කි. ගැ. 32 ම්. ගු./කි. ගැ. 10 ම්. ගු./කි. ගැ.

I වැනි උපලේඛනය (සම්බන්ධීතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලත් පැශීරස් කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැශීරස් කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මානුව
			<p>9. පැණි - ඇඩුල් රසුති සංරක්ෂණය කළ හෝ අර්ථ සංරක්ෂණය කළ මාල්, පදම් මූෂ කළ මාල්, ක්ස්ටේසියාවන් සහ මොලුස්කාවන්</p> <p>10. ගක්තිය අඩු කළ සුඡ් වර්ග</p> <p>11. සෞජ් වර්ග</p> <p>12. අඩ ක්‍රිම් - (මස්ටබ් ක්‍රිම්)</p> <p>13. විශේෂ පෝෂණ භාවිතයන් සඳහා වූ බෙකර් තිෂ්පාදන</p> <p>14. බර අඩුකිරීම සඳහා ගක්තිය සීමා කරන ලද ආහාර වේල්වලදී භාවිත කරනු ලබන ආහාර වර්ග</p> <p>15. විශේෂ වෙළදා හෝ සඳහා භාවිතා කරනු ලබන ආහාර වර්ග</p> <p>16. දියර ආකාරයෙන් සපයනු ලබන අතිරේක ආහාර</p> <p>17. සං ආකාරයෙන් සපයනු ලබන අතිරේක ආහාර දුව්ස්</p> <p>18. සිරප් ආකාරයෙන් හෝ හැඹිය හැකි ආකාරයට සපයනු ලබන විටමින් සහ / හෝ බණිත ලවණ මත පදනම් වූ අතිරේක ආහාර දුව්ස්</p> <p>19. ආහාර මෙසය මත තබනු ලබන රසකාරක වර්ග</p>	<p>10 මී. ගැ./කි. ගැ.</p> <p>5 මී. ගැ./ලී.</p> <p>12 මී. ගැ./කි. ගැ.</p> <p>12 මී. ගැ./කි. ගැ.</p> <p>55 මී. ගැ./කි. ගැ.</p> <p>26 මී. ගැ./කි. ගැ.</p> <p>32 මී. ගැ./කි. ගැ.</p> <p>20 මී. ගැ./ලී.</p> <p>60 මී. ගැ./කි. ගැ.</p> <p>185 මී. ගැ./කි. ගැ.</p> <p>යෝගා ප්‍රමාණය</p>
මධ්‍යසාර නොවන පාන				
26	950	ඇසිසල්ගේම් K	<p>1. ජලය පදනම් කොටගත් රසගන්වන ලද පාන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව</p> <p>2. පලතුරු යුතු පදනම් කොටගත් පාන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව</p>	<p>350 මී. ගැ./ලී.</p> <p>350 මී. ගැ./ලී.</p>
අතුරුපස හා සමාන තිෂ්පාදන				
27	950	ඇසිසල්ගේම් K	<p>1. ජලය පදනම් කොටගත් රස ගන්වන ලද අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව</p> <p>2. කිරි සහ කිරිවලින් ලබා ගත් දැ පදනම් කොට ගත් සැකසුම් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව</p> <p>3. පලතුරු සහ එළවුම් පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව</p> <p>4. බිත්තර පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව</p> <p>5. බාහාර පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව</p>	<p>350 මී. ගැ./කි. ගැ.</p>

I වැනි උපලේඛනය (සම්බන්ධිතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලන් පැණිරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැණිරස කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මාත්‍රාව
			6. මේදය පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	350 මී. ගුරු./කි. ගුරු.
රසකැවිලි				
28	950	ඇඹිසල්ලේම් K	1. රසකැවිලි - එක් කළ සිනි රහිතව 2. කොකෝවා හෝ වියලි පළතුරු පදනම් කොටගත් රස කැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 3. පිෂ්ටය (ස්ටාචි) පදනම් කොටගත් රස කැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 4. මුවින්ගම් - එක් කළ සිනි රහිතව	500 මී. ගුරු./කි. ගුරු. 500 මී. ගුරු./කි. ගුරු. 1000 මී. ගුරු./කි. ගුරු. 2000 මී. ගුරු./කි. ගුරු.
විවිධ				
29	950	ඇඹිසල්ලේම් K	1. සැනැක්ස් : කැමට සූදානම් කළ, කැලින් ඇසුරැම් කළ, වියලි සේවරි පිෂ්ට නිෂ්පාදන සහ රස ආලේපින ඇට වර්ග 2. වින්වල අසුරන ලද හෝ බෝතල් කරන ලද පළතුරු - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 3. ජැම්, ජේලි සහ මාමලේඩ් - ගක්තිය අඩු කළ 4. පළතුරු සහ එළවුල් සැකසුම් - ගක්තිය අඩු කළ	350 මී. ගුරු./කි. ගුරු. 350 මී. ගුරු./කි. ගුරු. 1000 මී. ගුරු./කි. ගුරු. 350 මී. ගුරු./කි. ගුරු.
මධ්‍යසාර නොවන පාන වර්ග				
30	951	ඇඹිපාටේම්	1. ජලය පදනම් කොට ගත් රස ගන්වන ලද පාන වර්ග - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 2. පළතුරු යුතු පදනම් කොටගත් පාන වර්ග - ගක්තිය අඩුකරන ලද හෝ එක් කළ සිනි රහිතව	600 මී. ගුරු./ලි 600 මී. ගුරු./ලි
අතුරුපස සහ සමාන නිෂ්පාදන				
31	951	ඇඹිපාටේම්	1. ජලය පදනම් කොටගත් රස ගන්වන ලද අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 2. කිරී සහ කිරීවලින් ලබා ගන්නා දැ පදනම් කොට ගත් සැකසුම් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 3. පළතුරු සහ එළවුල් පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 4. බිත්තර පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 5. ධානා පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	1000 මී. ගුරු./කි. ගුරු. 1000 මී. ගුරු./කි. ගුරු. 1000 මී. ගුරු./කි. ගුරු. 1000 මී. ගුරු./කි. ගුරු. 1000 මී. ගුරු./කි. ගුරු.

I වැනි උපලේඛනය (සම්බන්ධීතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලත් පැශීරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැශීරස කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මානුව
			6. මේදය පදනම් කොටගත් අතුරුපස ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	1000 ම්. රු./කි. රු.
රසකැවිලි				
32	951	ඇස්පාටේම්	1. රසකැවිලි - එක් කළ සිනි රහිතව 2. කොකෝවා හෝ වියලි පළතුරු පදනම් කොටගත් රස කැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 3. පිෂ්ටය පදනම් කොටගත් රස කැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 4. වුවින්ගම් - එක් කළ සිනි රහිතව	1000 ම්. රු./කි. රු. 2000 ම්. රු./කි. රු. 2000 ම්. රු./කි. රු. 5500 ම්. රු./කි. රු.
විවිධ				
33	951	ඇස්පාටේම්	1. ස්නැක්ස් : කුමට සූදානම් කළ, කළින් අසුරන ලද, වියලි සේවරි පිෂ්ට නිෂ්පාදන සහ රස ආලේපිත ඇට වර්ග (කොට්ඨි නවිස්)	500 ම්. රු./කි. රු.
			2. වින්වල හෝ බෝත්ලේවල ඇසුරු පළතුරු - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	1000 ම්. රු./කි. රු.
			3. ජැම්, ජේල් සහ මාමලේඩ් - ගක්තිය අඩු කළ	1000 ම්. රු./කි. රු.
			4. පළතුරු සහ එළවුල් සැකසුම් - ගක්තිය අඩු කළ	1000 ම්. රු./කි. රු.
මධ්‍යසාර රහිත පාන වර්ග				
34	955	සුකුලෝස්	1. ජලය පදනම් කොට ගත් රස ගැන්වූ පාන වර්ග - ගක්තිය අඩු කළ සහ එක් කළ සිනි රහිතව 2. කිරී සහ කිරිවලින් ලබාගත් දැ පදනම් කොටගත් හා පළතුරු යුතු පදනම් කොටගත් පාන වර්ග - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	300 ම්. රු./ලි 300 ම්. රු./ලි
අතුරුපස සහ සමාන නිෂ්පාදන				
35	955	සුකුලෝස්	1. ජලය පදනම් කොටගත් රස ගත්වන ලද අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 2. කිරී සහ කිරිවලින් ලබා ගත්නා දැ පදනම් කොට ගත් සැකසුම් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 3. පළතුරු සහ එළවුල් පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 4. බිත්තර පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 5. ධානා පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	400 ම්. රු./කි. රු. 400 ම්. රු./කි. රු. 400 ම්. රු./කි. රු. 400 ම්. රු./කි. රු. 400 ම්. රු./කි. රු.

I වැනි උපලේඛනය (සම්බන්ධීතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලන් පැණීරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැණීරස කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මාත්‍රාව
			<p>6. 15% වැඩි ප්‍රමාණයක් තන්තු සහ අවම වශයෙන් 20% නිව්‍යාඩා අඩංගු උදෑසන දාහා ආහාර - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>7. මේදය පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>8. කැමුට ගනු ලබන අයිස් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p>	400 මු. රු./කි. රු. 400 මු. රු./කි. රු. 320 මු. රු./කි. රු.
රසකැවිලි				
36	955	සුතුලේස්	<p>1. රසකැවිලි - එක් කළ සිනි රහිතව</p> <p>2. නැවුම් ආයෝජනයක් සඳහා මෙමගෙන් ස්වේච්ඡ - එක් කළ සිනි රහිතව</p> <p>3. දැඩිලෙස රසගත්වන ලද උදුර නැවුම්ව තබන පැස්ටේල්ස් - එක් කළ සිනි රහිතව</p> <p>4. පෙනි ස්වභාවයේ රස කැවිලි - ගක්තිය අඩු කළ</p> <p>5. කොකොවා හෝ වියලි පළතුරු පදනම් කොටගත් රස කැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>6. පිෂ්ටය පදනම් කොට ගත් රස කැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>7. වුවින්ගම් - එක් කළ සිනි රහිතව</p>	1000 මු. රු./කි. රු. 2400 මු. රු./කි. රු. 1000 මු. රු./කි. රු. 200 මු. රු./කි. රු. 800 මු. රු./කි. රු. 1000 මු. රු./කි. රු. 3000 මු. රු./කි. රු.
විවිධ				
37	955	සුතුලේස්	<p>1. ස්නැක්ස් : කැමුට සූදානම් කළ, කළින් ඇසුරු වියලි සේවරි පිෂ්ට නිෂ්පාදන සහ රස ආලේඹිත ඇට වර්ග (කොටඩ් නටිස්)</p> <p>2. අයිස්ක්‍රීම් සඳහා කොනට්විස් සහ වේ෉ර්ස් - එක් කළ සිනි රහිතව</p> <p>3. කොකොවා, කිරී, වියලි පළතුරු හෝ මේදය පදනම් කොටගත් සැන්ඩ්විච් ස්පෙෂ්ඩ් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>4. වින්වල අසුරන ලද හෝ බෝතල් කරන ලද පළතුරු - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>5. ගක්තිය අඩු කළ පැමි, පෙලි හෝ මාමලේඩිස්</p> <p>6. ගක්තිය අඩු කළ පළතුරු හෝ එම්බුලු සැකසුම්</p> <p>7. පැණී රස සහ ඇසුරුල් රසැති සංරක්ෂිත කළ පළතුරු සහ එළවුල්</p>	200 මු. රු./කි. රු. 800 මු. රු./කි. රු. 400 මු. රු./කි. රු. 400 මු. රු./කි. රු. 400 මු. රු./කි. රු. 400 මු. රු./කි. රු. 180 මු. රු./කි. රු.

I වැනි උපලේඛනය (සම්බන්ධිතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරුලත් පැණිරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැණිරස කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මානුව
			8. සෝංස් වර්ග 9. ගක්තිය අඩු කළ සූජ් වර්ග 10. අඛ තීම් (මස්ට්‍ර්‍යූ තීම්) 11. සියුම් බෙකර නිෂ්පාදන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	450 ම්. රු./කි. රු. 45 ම්. රු./ලේ. 140 ම්. රු./කි. රු. 700 ම්. රු./කි. රු.
මධ්‍යසාර නොවන පාන				
38	954	සැකරින් සහ එහි සෞඛ්‍යම්, පොටැසියම් සහ කැල්සියම් ලවණ	1. ජලය පදනම් කොටගත් රස ගන්වන ලද පාන වර්ග ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව (කාබනිකාත හෝ කාබනිකරණය නොකළ)	80 ම්. රු./ලේ.
අතුරුපස හා සමාන නිෂ්පාදන				
39	954	සැකරින් සහ එහි සෞඛ්‍යම්, පොටැසියම් සහ කැල්සියම් ලවණ	1. ජලය පදනම් කොටගත් රස ගන්වන ලද අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව 2. පලනුරු සහ එළවුල් පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව 3. බිත්තර පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව 4. බාහා පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව 5. මේදය පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	100 ම්. රු./කි. රු. 100 ම්. රු./කි. රු. 100 ම්. රු./කි. රු. 100 ම්. රු./කි. රු. 100 ම්. රු./කි. රු.
රසකැවීලි				
40	954	සැකරින් සහ එහි සෞඛ්‍යම්, පොටැසියම් සහ කැල්සියම් ලවණ	1. රසකැවීලි - එක් කළ සීනි රහිතව 2. කොකෝවා හෝ වියලි පලනුරු පදනම් කොටගත් රස කැවීලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව 3. පිළ්ටය පදනම් කොට ගත් රස කැවීලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	500 ම්. රු./කි. රු. 500 ම්. රු./කි. රු. 300 ම්. රු./කි. රු.
විවිධ				
41	954	සැකරින් සහ එහි සෞඛ්‍යම්, පොටැසියම් සහ කැල්සියම් ලවණ	1. ස්නැක්ස් : කළීන ඇපුරුම් කළ, කැමර සූජානම් කරන ලද, වියලි සේවරි රසැති පිළ්ට නිෂ්පාදන සහ රස ආලේඛිත ඇට වර්ග (කෝටඩ් නට්ස්) 2. වින්වල අසුරන ලද හෝ බෝතල් කරන ලද පලනුරු - ගක්තිය අඩු කළ හෝ එක් කළ සීනි රහිතව	100 ම්. රු./කි. රු. 200 ම්. රු./කි. රු.

I වැනි උපලේඛනය (සම්බන්ධීතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලන් පැණිරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැණිරස කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මාත්‍රාව
			3. ජැම්, ජේලි හෝ මාමලේඩිස්, ගක්තිය අඩු කළ 4. පළතුරු හෝ එළවුලු සැකසුම්, ගක්තිය අඩු කළ	200 ම්. ගුරු./කි. ගුරු. 200 ම්. ගුරු./කි. ගුරු.
මධ්‍යසාර රහිත පාන වර්ග				
42	960	ස්ට්‍රීට්‍රයෝල් ග්ලයිකෝසයිඩ්	1. රසගත්වන ලද පාන වර්ග - ගක්තිය අඩු කළ හෝ එකතු කළ සිනි රහිතව (කාබනිකාත හෝ කාබනීකරණ නොකළ) 2. තාප ප්‍රතිකර්ම කරන ලද නිෂ්පාදන ඇතුළත්ව, රස ගත්වන ලද, පැසැවීමට භාජනය කරන ලද කිරී නිෂ්පාදන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව නම් පමණක් 3. මධ්‍යසාර රහිත බේර	80 ම්. ගුරු./ලි.* 100 ම්. ගුරු./ලි.* 70 ම්. ගුරු./ලි.*
අතුරුපස හා සමාන නිෂ්පාදන				
43	960	ස්ට්‍රීට්‍රයෝල් ග්ලයිකෝසයිඩ්	1. ජලය පදනම් කොටගත් පළතුරු රස ගැන්වූ අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 2. බිත්තර පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 3. ධානා පදනම් කොටගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 4. තෙදි සහිත ආහාර සියයෙක් 15කට 17කට වැඩි ප්‍රමාණයක් සහ අඩු වශයෙන් 20% ක නිවුවීම් සංපූර්ණ වූ රුදුසන ධානා මය ආහාර - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 5. මේදය පදනම් කොට ගත් අතුරුපස - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	100 ම්. ගුරු./කි. ගුරු.* 100 ම්. ගුරු./කි. ගුරු.* 100 ම්. ගුරු./කි. ගුරු.* 330 ම්. ගුරු./කි. ගුරු.* 100 ම්. ගුරු./කි. ගුරු.*
රසකැවිලි				
44	960	ස්ට්‍රීට්‍රයෝල් ග්ලයිකෝසයිඩ්	1. රසකැවිලි - එක් කළ සිනි රහිතව 2. නැවුම් ආය්චාසයක් සඳහා මෙමෙකුරු ස්ට්‍රීට්‍රයෝල් එක් කළ සිනි රහිතව 3. දැඩි ලෙස රස ගත්වන ලද එතුරු නැවුම්ව තබන පැස්ටීල්ස් - එක් කළ සිනි රහිතව 4. කොකෝවා හෝ වියලු පළතුරු පදනම් කොටගත් රසකැවිලි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව 5. කොකෝවා සහ වොක්ලට් නිෂ්පාදන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව	350 ම්. ගුරු./කි. ගුරු.* 2000 ම්. ගුරු./කි. ගුරු.* 670 ම්. ගුරු./කි. ගුරු.* 270 ම්. ගුරු./කි. ගුරු.* 200 ම්. ගුරු./කි. ගුරු.*

I වැනි උපලේඛනය (සම්බන්ධීතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලත් පැණීරස කාරකය	III වන තීරය ආහාර තුළ හෝ ආහාර මත පැණීරස කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මානුව
			<p>6. මූවින්ගම් - එක් කළ සිනි රහිතව</p> <p>7. පළතුරු පදනම් කොටගෙන පුරවන ලද පිරවුම් හැර රසකැවිලි සැරසිලි, දැවවුම් හෝ පිරවුම් - එක් කළ සිනි රහිතව</p> <p>8. පළතුරු පදනම් කොට ගෙන කරන ලද පිරවුම් හැර කොකෝවා සහ වියලි පළතුරු පමණක් පදනම් කොට ගත් රසකැවිලි සැරසිලි, දැවවුම් හෝ පිරවුම් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p>	3300 මි. ගු./කි. ගු.* 330 මි. ගු./කි. ගු.* 270 මි. ගු./කි. ගු.*
විවිධ				
45	960	ස්ථිවියෝල් ග්ලයිකෝසයිඩ්	<p>1. අර්ථාපල්, බාහාස, පිටි සහ පිළිටය පදනම් කොටගත් ස්නැක්ස්</p> <p>2. සකසන ලද ඇට වර්ග</p> <p>3. කොකෝවා, තිරි, වියලි පළතුරු, හෝ මේදය පදනම් කොටගත් සැන්චිවිලි ස්පෙශ්‍රි - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>4. වියලි පළතුරු පදනම් කොටගත් සැන්චිවිලි ස්පෙශ්‍රි ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>5. ආහාරයට ගනු ලබන අයිස් - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>6. ජැම්, ජේලි සහ මාමලේවිස් සහ පැණී රස ගන්වන ලද වෙස්ටිනට් පිළුරි - ගක්තිය අඩු කළ</p> <p>7. එළවා සහ පළතුරු සැකසුම් - ගක්තිය අඩු කළ</p> <p>8. පළතුරු තෙක්ටා, එළවා තෙක්ටා සහ සමාන තිෂ්පාදන - ගක්තිය අඩු කළ හෝ එක් කළ සිනි රහිතව</p> <p>9. පැණී - අඹුල් රසැති සංරක්ෂණය කළ පළතුරු සහ එළවා</p> <p>10. පැණී - අඹුල් රසැති සංරක්ෂණය කළ හෝ අර්ථ සංරක්ෂණය කළ මාත්, පදම් මූසුකළ මාත්, කුස්ටේසියාවන් සහ මොස්කෝවන්</p> <p>11. සුප් - ගක්තිය අඩු කළ</p> <p>12. සෝයා බෝංච් සෝස් (පැසවීමට භාජනය කරන ලද හෝ පැසවීමට භාජනය තොකළ)</p> <p>13. වෙනත් සෝස් වර්ග (පැසවීමට භාජනය කරන ලද හෝ පැසවීමට භාජනය තොකළ)</p>	20 මි. ගු./කි. ගු.* 20 මි. ගු./කි. ගු.* 330 මි. ගු./කි. ගු.* 200 මි. ගු./කි. ගු.* 200 මි. ගු./කි. ගු.* 200 මි. ගු./කි. ගු.* 100 මි. ගු./කි. ගු.* 100 මි. ගු./කි. ගු.* 200 මි. ගු./කි. ගු.* 40 මි. ගු./ලි.* 175 මි. ගු./ලි.* 120 මි. ගු./ලි.*

I වැනි උපලේඛනය (සම්බන්ධීතය)

(3(1) සහ 3(2) වැනි නියෝගය)

අංකය	I වන තීරය INS අංකය	II වන තීරය අවසරලන් පැණිරස කාරකය	III වන තීරය ආහාර තුළ හේතු ආහාර මත පැණිරස කාරක යෙදිය හැකි ආහාර	IV වන තීරය යෙදිය හැකි උපරිම මාත්‍රාව
			14. බර අඩුකර ගැනීම සඳහා ගක්තිය සීමා කරන ලද ආහාර වේල්වල දී භාවිත කරනු ලබන ආහාර වර්ග 15. විශේෂ වෙවදු හේතු සඳහා භාවිත කරනු ලබන ආහාර වර්ග 16. දියර ආකාරයෙන් සපයන අතිරේක ආහාර 17. කැප්සිපූල, පෙනී සහ වෙනත් ආකාරයන් ද ඇතුළත්ව සනා ආකාරයෙන් සපයන අතිරේක ආහාර ද්‍රව්‍ය 18. සිරප් ආකාරයෙන් හේතු හැඩිය හැකි ආකාරයට සපයන ලද අතිරේක ආහාර ද්‍රව්‍ය 19. මේසය මත තබනු ලබන පැණි රසකාරක වර්ග	270 මු. ගු./කි. ගු.* 330 මු. ගු./කි. ගු.* 200 මු. ගු./ලි.* 670 මු. ගු./කි. ගු.* 1800 මු. ගු./ලි.* ගැලපෙන ප්‍රමාණයන්ගෙන් *

* ස්වේච්ඡා සමකයක් ලෙස.

II වැනි උපලේඛනය

(8 වන නියෝගය)

I වන තීරය	II වන තීරය
ස්වේච්ඡා ග්‍රැන්ඩ් සයිඩ්	පරිවර්තන සාධකය
ස්වේච්ඡාල්	1.00
ස්වේච්ඡාසයිඩ්	0.40
රෙබෝඩ්සයිඩ් A	0.33
රෙබෝඩ්සයිඩ් B	0.40
රෙබෝඩ්සයිඩ් C	0.33
රෙබෝඩ්සයිඩ් D	0.28
රෙබෝඩ්සයිඩ් F	0.34
බුල්කෝසයිඩ් A	0.40
රුඩුසයිඩ්	0.50
ස්වේච්ඡාලයෝසයිඩ්	0.50

III වන උපලේඛනය

(9 වන නියෝගය)

1. ස්වියෝල් සමක ගණනය කිරීම :

$$[SE] = CF \times [SG]$$

$CF = II$ වන උපලේඛනයේ II වන තීරයේ ලැයිස්තුගත කර ඇති ආකාරයට, II වන උපලේඛනයේ I වන තීරයේ අනුරූප ස්වියෝල් ග්ලයිකෝසයිඩ් පරිවර්තන සාධකය.

[SG] තනි ස්වියෝල් ග්ලයිකෝසයිඩ් සාන්දුණය

[SE] ස්වියෝල් සමකය ලෙසින් සාන්දුණය

2. ස්වියෝල් සමක ගණනය කිරීමේ නිදරණය :

- 2.1 තනි ස්වියෝල් ග්ලයිකෝසයිඩ් සාදනා ස්වියෝල් සමක ගණනය කිරීමේ උදාහරණය :

රෙබෝෂයෝසයිඩ් B අන්තර්ගත සාන්දුණය 100 මී.ගු/කි.ගු. පිළියෙළ කිරීමක ස්වියෝල් : සමකය $100 \times 0.40 = 40$ මී. ගු/කි.ගු.

- 2.2 ස්වියෝල් ග්ලයිකෝසයිඩ් මිශ්‍රණයක් සාදනා ස්වියෝල් සමක ගණනය කිරීමේ උදාහරණය :

ස්වියෝසයිඩ් 90% රෙබෝෂයෝසයිඩ් B 5% සහ රෙබෝෂයෝසයිඩ් A 5% වන මිශ්‍ර පිළියෙළ කිරීමක 100 මී. ගු. / කි. ගු. වන විට ස්වියෝල් සමකය.

$$[(0.9 \times 0.40) + (0.05 \times 0.40) + (0.05 \times 0.33)] \times 100 = 39.65 \text{ mg/kg.}$$

- 2.3 ස්වියෝල් ග්ලයිකෝසයිඩ් අවසරලන් උපරිම ප්‍රමාණය සාදාගැනීම සාදනා ගණනය කිරීමේ උදාහරණය

අවසරලන් ස්වියෝල් සමකය 160 මී. ගු/කි.ගු. වන පරිදි, ස්වියෝල්සයිඩ් 90% රෙබෝෂයෝසයිඩ් B 5% සහ රෙබෝෂයෝසයිඩ් A 5% ප්‍රමාණයන්ගෙන් යුත් ආහාරයක අන්තර්ගත විය යුතු උපරිම අවසරලන් ස්වියෝල් ග්ලයිකෝසයිඩ් ප්‍රමාණය ගණනය කිරීම.

මෙම සාදා ගැනීම සාදනා සමකය නිර්ණය කිරීමට.

$$[(0.90 \times (160/0.40)) + ((0.05 \times (160/0.40))] + [0.05 \times (160/0.33)] = 404 \text{ mg/kg.}$$